

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ (සම්මේලනය) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ අදායම් සහ වියදම් ප්‍රකාශනය, සමුච්චිත අරමුදල වෙනස් වීමේ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත ප්‍රමාණාත්මක ගිණුම් කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධිත) පනතේ 9 වන වගන්තිය මගින් සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 21 (අ) වගන්තිය ඇතුළත් විධි විධාන ප්‍රකාර මගේ විධානය යටතේ විගණනය කරන ලදී. මා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යයි මා අදහස් කරන මගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැරුණු මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට සම්මේලනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ සුළු හා මධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS for SMEs) අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී. ලං. වි. ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ විගණන විෂය පථය යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

සුළු හා මධ්‍ය පරිමාණ අස්ථිත්වයන් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SMEs for SLFRS) අනුකූලව සත්‍ය සහ සාධාරණ දැක්මක් ලබා දෙන මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනවලින් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සම්මේලනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීම් වන අතර, කළමනාකාරිත්වය සම්මේලනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සම්මේලනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සම්මේලනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව සම්මේලනයේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකසුමක් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

:

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වෙනත්විධ මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත ඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- අඛණ්ඩ පැවැත්මේ ගිණුම්කරණ පදනම කළමනාකරණය විසින් භාවිතා කිරීමේ යෝග්‍යතාවය සහ ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව, සම්මේලනයේ අඛණ්ඩ පැවැත්මේ හැකියාව පිළිබඳව සැලකිය යුතු සැකයක් ඇති කළ හැකි සිදුවීම් හෝ කොන්දේසි සම්බන්ධයෙන් සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් තිබේද යන්න නිගමනය කිරීම . සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් පවතින බව මා නිගමනය කරන්නේ නම්, මූල්‍ය ප්‍රකාශනවල අදාළ හෙළිදරව් කිරීම් කෙරෙහි මගේ විගණක වාර්තාවේ අවධානය යොමු කිරීමට හෝ, එවැනි හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවේ නම්, මගේ මතය වෙනස් කිරීමට මට අවශ්‍ය වේ. මගේ නිගමන පදනම් වී ඇත්තේ මගේ විගණක වාර්තාවේ දිනය දක්වා ලබාගත් විගණන සාක්ෂි මත ය. කෙසේ වෙතත්, අනාගත සිදුවීම් හෝ තත්වයන් සම්මේලනය අඛණ්ඩ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම තහර කිරීමට හේතු විය හැක.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සම්මේලනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ සම්මේලනයේ විධායක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සම්මේලනය ක්‍රියා කර ඇති බව,

- සම්මේලනය සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්මේලනයේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 සම්මේලනයේ අඛණ්ඩ පැවැත්ම

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම්	නිර්දේශය
2024 දෙසැම්බර් 31 වන දිනට අදාළ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, මුළු වගකීම් මුළු වත්කම්වලට වඩා රු. 1,695,115 ක් හෝ 212 ප්‍රතිශතයකින් ඉක්මවා ගොස් ඇත. තවද, සමාලෝචිත වර්ෂය අවසානයට පැවති ජංගම වගකීම් ජංගම වත්කම් වලට වඩා රු. 1,718,749 ක් හෝ 221 ප්‍රතිශතයකින් ඉක්මවා තිබූ අතර, සමුච්චිත අරමුදලෙහි අඛණ්ඩව පෙන්වා ඇති සෘණ අගය සම්මේලනයේ අඛණ්ඩ පැවැත්ම කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කළ හැක. මෙම කරුණ මූල්‍ය ප්‍රකාශන වල සටහනක් ලෙස හෙළිදරව් කිරීමද සිදුකර නොතිබුණි.	සම්පූර්ණ වත්කම් , සම්පූර්ණ වගකීම්, ජංගම වත්කම් හා ජංගම වගකීම් පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු නිවැරදිය. ඊට අමතරව, සමුච්චිත අරමුදල නිරන්තරයෙන් අඛණ්ඩව සෘණ අගයක් ලෙස පෙන්වා ඇති බවද නිවැරදිය.	සම්මේලනයේ අඛණ්ඩ පැවැත්ම ,පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳව මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් හෙළිකළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම්	නිර්දේශය
(අ) 2024 මැයි 03 වන දින අංක 2382/32 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත 2024 අංක 1 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග II වන කොටසේ 3 (1) (ii) වන වගන්තිය .	වත්මන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ මට්ටම, නියමිත කාලසීමාව තුළ ලබාගැනීමට නියමිත ඉලක්ක සහ කාර්ය සාධන මට්ටම වැඩි කිරීමට අදාළ උපායමාර්ග ඇතුළත් සංයුක්ත සැලැස්ම , අනුමැතිය සඳහා ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණි.	එකගය.	සම්මේලනය ක්‍රීඩා නියෝග වලට අනුකූල විය යුතුය.
(ආ) 2022 මැයි 31 දින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද අංක 2022/02 දරන අභ්‍යන්තර චක්‍රලේඛයේ 03වන	“සෑම ගෙවීම් වවුචරයක්ම අනුමත කිරීම සහසහතික කිරීම විධායක සාමාජිකයන් දෙදෙනෙකු විසින් කලයුතුය සහ මුදල් හෝ වෙක්පත ලබාගන්නා තැනැත්තා විසින් වවුචරය මත අත්සන් තැබිය යුතුය.” සමාලෝචිත වර්ෂය තුළදී එකතුව	වවුචර අත්සන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රමාද දෝෂයක් ඇති වූ බව මා පිළිගනිමි.	කරන ලද ගෙවීම් පිළිබඳ නිවැරදිතාවය හා විනිවිධභාවය සම්මේලනය විසින් තහවුරු කළ යුතුය.

ජේදය . රු. 6,121,407ක් වූ ගෙවීම්
සම්බන්ධයෙන් එසේ කිරීමට
සම්මේලනය අපොහොසත්වී
ඇත.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂය තුළදී සම්මේලනයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 426,837 ක පිරිහීමක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 522,660ක් විය. ඒ අනුව රු. 949,498ක පිරිහීමක් මූල්‍ය ප්‍රතිඵලයේ නිරීක්ෂණය විය. පෙර වර්ෂය හා සසඳන විට සමාලෝචිත වර්ෂය තුළදී ලෝක කුසලාන තරඟ සඳහා වියදම රු.5,087,777 කින් වැඩිවීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ක්‍රීඩා තරඟාවලි එකොළහක් (11) පැවැත්වීමට 2024 වර්ෂය තුළදී සැලසුම් කර තිබුණද එයින් තරඟාවලි හයක් (06)ක් පමණක් සමාලෝචිත වර්ෂය තුළ පවත්වා ඇත.	ජාත්‍යන්තර තරඟාවලිවලට සහභාගී වීමට ජාතික කණ්ඩායම සූදානම් කිරීම සඳහා පුහුණු කාලය වැයවීම තුළ අනෙකුත් තරඟාවලි පැවැත්වීමට නොහැකි වූ නිසා සහ මූල්‍ය සම්පත් සෙවීම සඳහා අවශ්‍ය කාලය වැය වීම නිසා, නියමිත කාලසටහන අනුව තරඟාවලි පැවැත්වීමට නොහැකිවිය .	සම්මේලනය සැලසුම් කළ තරඟාවලි හා ක්‍රියාකාරකම් පැවැත්වීමට කටයුතු කළ යුතුය.

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි අනුගමනය නොකරමින්, සමාලෝචිත වර්ෂයේදී පැවති ලෝක සහ ආසියානු කැරම් ශූරතා තරඟාවලි සඳහා සහභාගී වූ කණ්ඩායම් දෙකකට අදාළව රු. 4,419,720 ක් වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදීගෙන ඇත.	සීමිත දින ගණනක් තුළ දී ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම හැකියාවක් නොතිබීම හේතුවෙන් , අප ඉතා සකසුරුවමින් ක්‍රියා කළ බව සඳහන් කිරීමට කැමැත්තෙමු .	භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනයේදී , සම්මේලනය ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි හා මාර්ගෝපදේශ වලට අනුකූල විය යුතුය.